



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2015 අප්‍රේල් මස 29 වැනි දින

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 65 වැනි වාර්ෂික වාර්තාව 2015 අප්‍රේල් 29 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත පිළිගන්වන ලදී.



(ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් 2014 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත පිළිගැන්වීම. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන බී.ඩී.ඩබ්.ඒ. සිල්වා මහතා සහ පී. සමරසිරි මහතා, මහ බැංකුවේ සහකාර අධිපති සී.පී.ඒ. කරුණාතිලක මහතා සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග මහතා ද ඡායාරූපයේ වෙති.)

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන 2014 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂිත කරුණුවල සාරාංශය පහත දැක් වේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පැවති අතර, වසර තුළ දී උද්ධමනය තවදුරටත් අඩු තනි අංකයක් දක්වා පහළ ගියේය. වසර ආරම්භයේ දී, ආර්ථිකය සියයට 7.8 ක මූර්ත වර්ධනයක් ළඟාකර ගනු ඇතැයි පුරෝකථනය කළ ද, 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.2 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.4 ක වර්ධනයක් වාර්තා කළේය. ගෝලීය ආර්ථිකයේ අසමතුලිත වර්ධනයන් මධ්‍යයේ, කර්මාන්ත සහ සේවා අංශවල තිරසාර වර්ධනය පවත්වා ගැනීම සඳහා දේශීය ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම උපකාරී වූ අතර, වසර තුළ දී පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරිත්වය දුර්වල විය. නාමික වශයෙන්, දළ දේශීය නිෂ්පාදනය (ද.දේ.නි.) 2013 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 8,674 හා (එ.ජ. ඩොලර් බිලියන 67.2) සාපේක්ෂව 2014 වසරේ දී රුපියල් බිලියන 9,785 ක් (එ.ජ. ඩොලර් බිලියන 74.9) විය. ඒ අනුව, ඒක පුද්ගල ද.දේ.නි. පසුගිය වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,280 සිට 2014 වසරේ දී එ.ජ. ඩොලර් 3,625 ක් දක්වා ඉහළ ගියේය. අඛණ්ඩව හය වන වසරටත් උද්ධමනය තනි අංකයක මට්ටමේ පවත්වා ගනිමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සහ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2013 වසර අවසානයේ දී පිළිවෙලින් වාර්තා වූ සියයට 4.7 සහ සියයට 6.9 සමඟ සසඳන විට, 2014 වසර අවසානයේ දී පිළිවෙලින් සියයට 2.1 ක් සහ සියයට 3.3 ක් දක්වා අඩු විය. විවක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය මෙන්ම, වසරේ දෙවන භාගයේ දී ගෝලීය වෙළඳපොළ භාණ්ඩ මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යෑම වසර තුළ දී උද්ධමනය අඩු තනි අංකයක් දක්වා පහළ යෑමට ඉවහල් විය. සාපේක්ෂව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පැවතිය ද, විශේෂයෙන්ම වසරේ පළමු මාස හත තුළ දී රන් උකස් අත්තිකාරම් පහළ යෑම හේතුවෙන් පෞද්ගලික අංශය ලබාගත් ණය වර්ධනය සීමා විය. උද්ධමනය මත ඉල්ලුමෙන් ඇති වන පීඩනයක් නොමැති තත්ත්වයක් හමුවේ, බැංකු අංශය මගින් ණය ලබා දීම තවදුරටත් දිරිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. කෙසේ වෙතත්, මෙම පියවර සමඟම අස්ථාවර ගෝලීය තත්ත්වය හමුවේ, විදේශිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කළ ඇතැම් ආයෝජන ඉවත් කර ගැනීමටත් ආනයන දිරිගැන්වීමටත් බල පෑ අතර, මෙය වසර අවසානය වන විට ආර්ථිකයේ විදේශීය අංශය සහ විනිමය අනුපාතිකය මත පීඩනයක් ඇති කළේය. සමස්තයක් ලෙස, වසර තුළ දී වෙළඳ හිඟය නාමික වශයෙන් වර්ධනය වුවද සේවා අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ, ජංගම ගිණුමේ හිඟය අඩු කිරීමට උපකාරී විය. මේ සමඟම, අනෙකුත් මූල්‍ය ලැබීම් ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමට

උපකාරී වූ අතර, ඒ හේතුවෙන් දළ නිල සංචිත වර්ධනය විය. මේ අතර, රාජ්‍ය මූල්‍ය අංශය තුළ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය පවත්වාගෙන යෑම අපේක්ෂා කළ ද, මූලික වශයෙන් රාජ්‍ය ආදායම් රැස්කිරීම අඛණ්ඩව අඩු වීම හේතුවෙන් සමස්ත අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරේ දී වූ සියයට 5.9 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.0 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, රාජ්‍ය ණය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස 2013 වසර අවසානයේ දී වාර්තා වූ සියයට 78.3 සිට 2014 වසර අවසානයේ දී සියයට 75.5 ක් දක්වා අඩු විය. මූල්‍ය අංශය පිළිබඳව සලකා බලන කල, නියාමන සහ අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීම, අවදානම් කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කළ අතර අවදානම් අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂණයන් පවත්වා ගැනීම හේතුවෙන් වසර පුරා මූල්‍ය ආයතනවල මූල්‍ය ස්ථාවරත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට හැකි විය.

විවක්ෂණශීලී මුදල් කළමනාකරණය සහ සැපයුම් තත්ත්වයන්හි වර්ධනය තුළින් පාරිභෝගික මිල උද්ධමනය 2009 වසර මුල් අවධියේ සිට තනි අංකයක පැවති අතර, ජාත්‍යන්තර වෙළඳ භාණ්ඩවල මිල ගණන්වල අඩු වීම වසරේ දෙවන භාගය වන විට දේශීය මිල ගණන් තුළ පිළිබිඹු වීම හේතුවෙන් 2014 වසර තුළ දී උද්ධමනය තවදුරටත් අඩු තනි අංකයක පැවතුණි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2013 වසර අවසානයේ දී පැවති සියයට 4.7 සිට 2014 වසර අවසානය වන විට සියයට 2.1 දක්වා අඩු විය. අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආහාර සැපයුමට පැවති බාධා, සමහර මාසවල දී මිල ගණන්වලට බලපෑම් ඇති කළ ද, ඉන්ධන හා ජල ගාස්තු සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ දැමීම හේතුවෙන් වසරේ අවසාන කාර්තුවේ දී උද්ධමනය පහළ ගියේය. මේ අතර, ආර්ථිකයේ ඉල්ලුම තුළින් ඇති වන පීඩනය අඩු වීම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වන මූලික උද්ධමනය සියයට 3.1 සහ 3.9 අතර පරාසය තුළ වසර පුරාම පැවතුණි. 2013 වසරේ දී වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය පිළිවෙළින් සියයට 6.9 ක් සහ සියයට 4.4 ක් වූ අතර 2014 වසරේ දී පිළිවෙළින් එය සියයට 3.3 ක් සහ සියයට 3.5 ක් විය. රාජ්‍ය මූල්‍ය බලධාරීන්ගේ ද සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය තනි අංකයක පවත්වා ගැනීමට ගන්නා ලද ප්‍රයත්නයන් උද්ධමන අපේක්ෂා යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරී විය.

ආර්ථිකය පෙර වසරේ දී වාර්තා වූ සියයට 7.2 ක මූර්ත වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.4 කින් වර්ධනය වූ අතර, සේවා වියුක්ති අනුපාතය පසුගිය වසරේ පැවති සියයට 4.4 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.3 ක අඩු මට්ටමක පැවතුණි. ද.දේ.නි.යෙන් සියයට 57.6 ක් නියෝජනය කරන සේවා අංශය, 2014 වසරේ දී, තොග

හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය හා සන්නිවේදන, සහ බැංකු, රක්ෂණ හා දේපළ වෙළඳාම් උප අංශයන්ගේ විශාල දායකත්වයෙන්, 2013 වසරේ පැවති සියයට 6.4 ට සාපේක්ෂව සියයට 6.5 කින් වර්ධනය විය. කර්මාන්ත අංශයේ වර්ධනය පසුගිය වසරේ පැවති සියයට 9.9 ට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 11.4 කින් වර්ධනය වූ අතර ද.දේ.නි.යට එහි ඇති දායකත්වය සියයට 32.3 ක් දක්වා තවදුරටත් වැඩි විය. ඉදිකිරීම් උප අංශය, කර්මාන්ත අංශයේ වර්ධනයට ඉහළම දායකත්වය ලබා දුන් අතර, නිෂ්පාදන කර්මාන්ත අංශයේ ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ රෙදිපිළි, ඇඟලුම් සහ සම්භාණ්ඩ යන උප අංශ ද මෙම වර්ධනයට විශාල වශයෙන් දායක විය. මේ අතර, අභිතකර කාලගුණික තත්ත්වයෙහි බලපෑම හේතුවෙන් ද.දේ.නි.යෙන් සියයට 10.1 ක් නියෝජනය වන කෘෂිකාර්මික අංශය මූර්ත ද.දේ.නි.යේ වර්ධනයට දායක වූයේ සුළු වශයෙනි. කෘෂිකාර්මික අංශයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා වූ සියයට 4.7 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.3 ක් විය.

කිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් වූ ආයෝජන ඉහළ නැංවීමේ අවශ්‍යතාව සපුරාලීම, පශ්චාත් ගැටුම්කාරී සමයේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස අඛණ්ඩව පැවතුණි. ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් 2014 වසර තුළ දී නිම කරන ලදී. අනෙකුත් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් කටයුතු ද 2014 වසර තුළ දී ක්‍රියාත්මක විය. මේ අතර, කුඩා පරිමාණ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන්, වාරිමාර්ග ව්‍යාපෘති, ජල සම්පාදන ව්‍යාපෘති, ග්‍රාමීය විදුලි ව්‍යාපෘති, නිවාස සංවර්ධන වැඩසටහන් හා නාගරික අලංකරණ ව්‍යාපෘති කිහිපයක් ද වසර තුළ දී අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි. 2014 වසරේ දී ආර්ථික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 442.4 ක් (ද.දේ.නි.යෙන් සියයට 4.5 ක්) විය. 2015 ජනවාරි මස පිහිටුවනු ලැබූ නව රජය විසින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හා යෝජිත මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල මූල්‍යමය ශක්‍යතාව, පාරිසරික ශක්‍යතාව, සාධාරණ බව හා එමගින් ආර්ථිකයට වන සමස්ත දායකත්වය තහවුරු කර ගැනීම සඳහා එම ව්‍යාපෘති පිළිබඳව සමාලෝචනය කිරීමේ කටයුතුවල නිරතව සිටී.

නැගී එන ආර්ථිකයන් සහ සම තත්ත්වයේ පවතින කලාපීය රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානය පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව සලසමින් මෙරට සමාජ දර්ශක අඛණ්ඩව වැඩිදියුණු විය. දකුණු ආසියාතික රටවල් අතරින් ‘ඉහළ මානව සංවර්ධනය’ යන වර්ගීකරණයට ඇතුළත් වූ එකම රට වන ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය 2012 වසරේ වාර්තා වූ 0.745 ට සාපේක්ෂව 2013 වසරේ දී 0.750 දක්වා වර්ධනයක්

වාර්තා කළ අතර, ඒ අනුව, මෙම දර්ශකයේ පෙර වසරේ පැවති 75 වන ස්ථානයේ (සංශෝධිත) සිට 2013 වසරේ දී 73 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි විය. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා ලබාදීමට රජය අඛණ්ඩව කටයුතු කළ අතර, එම සේවාවන්ගේ සම ප්‍රවේශය හා ගුණාත්මකභාවය ද සවිමත් කෙරිණි. සෞඛ්‍ය සඳහා රජයේ වියදම ද.දේ.නි.යෙන් සියයට 1.4 ක් ලෙස පැවති අතර, සෞඛ්‍යය අංශයේ දර්ශකවල මධ්‍යස්ථ වර්ධනයක් දක්නට ලැබුණි. 2014 වසරේ දී රජයේ සෞඛ්‍ය සේවාවේ එක් වෛද්‍යවරයෙකු සඳහා සිටි රෝගීන් සංඛ්‍යාව, පෙර වසරේ වාර්තා වූ 1,167 ට සාපේක්ෂව 1,155 ක් ලෙස වාර්තා වූ අතර, පුද්ගලයන් 1,000 කට පැවති රෝහල් ඇඳන් සංඛ්‍යාව 2013 වසරේ පැවති 3.6 ට සාපේක්ෂව 2014 වසරේ දී 3.7 ක් විය. අධ්‍යාපනය සඳහා රජයේ වියදම ද.දේ.නි.යෙන් සියයට 1.9 ක් විය. පාසලකින් ආවරණය වන භූමි ප්‍රමාණය ලෙස සැලකෙන පාසල් සනත්වය වර්ග කිලෝමීටර 6.5 ක් ලෙස නොවෙනස්ව පැවති අතර, රජයේ අධ්‍යාපන සේවයේ ශිෂ්‍ය ගුරු අනුපාතය ද 18 ක් ලෙස නොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත්, රාජ්‍ය අංශය විසින් සපයනු ලබන සේවාවන්ට අතිරේකව, මෙම සේවා සැපයීමේ දී පෞද්ගලික අංශයේ සහභාගිත්වය මෑත වසරවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ද දැකගත හැකි වේ. රටේ විදුලිබලය සඳහා වන ප්‍රවේශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 96 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 98 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. පිරිසිදු පානීය ජලය සඳහා වන ප්‍රවේශය ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව, 2009/10 වසරවල දී වාර්තා වූ සියයට 87.7 ට සාපේක්ෂව 2012/13 වසරවල දී සියයට 89.7 ක් දක්වා වර්ධනය විය. ජංගම දුරකථන ද ඇතුළත්ව රටේ මුළු දුරකථන සනත්වය 2013 වසරේ දී පුද්ගලයන් 100 කට පැවති දුරකථන සම්බන්ධතා 112.4 ට සාපේක්ෂව 2014 වසරේ දී 120 ක් දක්වා ඉහළ ගියේය. දරිද්‍රතා දර්ශක සම්බන්ධයෙන් සැලකීමේ දී, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව දිළිඳු කුටුම්භ ප්‍රතිශතය 2009/10 වසරවල දී වාර්තා කළ සියයට 8.9 ට සාපේක්ෂව 2012/13 වසරවල දී සියයට 6.7 ක් ලෙස වාර්තා විය. ආර්ථික හා සමාජ යටිතල පහසුකම් සැපයුමෙහි තවදුරටත් පවතින පරතරයන් පියවීම සඳහා අඛණ්ඩව පියවර ගැනීම අවශ්‍ය වුව ද, මේ දර්ශක අතුරින් බොහොමයක් සම තත්ත්වයේ පවතින ආර්ථිකයක් විසින් වාර්තා කළ මට්ටම්වලට සාපේක්ෂව බොහෝ ඉහළින් පවතී.

ගෝලීය ආර්ථික වාතාවරණය මගින් ඇති වූ බලපෑම් හමුවේ වුව ද 2014 වසරේ දී විදේශීය අංශය කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන ලදී. ගෝලීය ආර්ථිකය පිළිබඳව සැලකීමේ දී, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ආර්ථිකයන් ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වූ අතර, යුරෝ කලාපය හා ජපානය ආර්ථික වර්ධනයට උපකාරී වීමට සහ අවධානය පිටතට පිළියමක් ලෙස

ප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. නැගී එන ආසියාව පිළිබඳව සැලකීමේ දී, චීන ආර්ථිකය යම් මට්ටමකින් පසුබෑමකට ලක්වීමේ ලක්ෂණ පෙන්වුම් කළ අතර, ඉන්දියානු ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. මැද පෙරදිග වූ භූ දේශපාලනික අවිනිශ්චිතතාවයත්, යුක්රේන අර්බුදය සහ ඉබෝලා රෝග පැතිරීම ගෝලීය ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි තර්ජනයක් වූ අතර, වසරේ දෙවන භාගයේ දී ඉන්ධන ඇතුළු වෙළඳ භාණ්ඩවල මිල ගණන් තියුණු ලෙස පහත වැටුණි. මෙවැනි විවිධ ගෝලීය ආර්ථික වාතාවරණයන් හමුවේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ අසමතුලිතතාවයන් යම් තරමකින් අඩු විය. වෙළඳ ගිණුමේ හිඟය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස 2013 වසරේ දී වාර්තා කළ සියයට 11.3 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 11.1 ක් දක්වා අඩු විය. කෙසේ වුවද, නාමික වශයෙන් සැලකීමේ දී වෙළඳ හිඟය පෙර වසරේ වාර්තා කළ එ.ජ. ඩොලර් බිලියන 7.6 ට සාපේක්ෂව 2014 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 8.3 ක් දක්වා ඉහළ ගිය අතර, අපනයන ආදායම වැඩි වීමට වඩා ආනයනය වියදම ඉහළ යෑම මේ සඳහා හේතු විය. සේවා අපනයන සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වීම මෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය පෙර වසරේ වාර්තා කළ එ.ජ. ඩොලර් බිලියන 2.5 ට සාපේක්ෂව 2014 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0 දක්වා අඩු විය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ජංගම ගිණුමේ හිඟය පසුගිය වසරේ පැවති සියයට 3.8 ක මට්ටමේ සිට මෙම වසරේ දී සියයට 2.7 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. 2014 වසරේ අගභාගය තුළ දී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළින් ආයෝජන පිටතට ගලා යෑමක් නිරීක්ෂණය කළ ද, අනෙකුත් මූල්‍ය ලැබීම් සමඟ ජංගම ගිණුමේ වූ වර්ධනය හේතුවෙන් ගෙවුම් තුලනයෙහි අතිරික්තය 2013 වසරේ දී වූ එ.ජ.ඩොලර් මිලියන 985 ක සිට 2014 වසරේ දී එ.ජ.ඩොලර් මිලියන 1,369 දක්වා වර්ධනය විය. මේ අනුව, දළ නිල සංචිත 2013 වසර අවසානයේ දී වූ එ.ජ.ඩොලර් බිලියන 7.5 ට සාපේක්ෂව 2014 වසර අවසානයේ දී එ.ජ.ඩොලර් බිලියන 8.2 දක්වා වර්ධනය විය. 2013 වසර අවසානය වන විට භාණ්ඩ ආනයනික මාස 5.0 කට සමාන වූ දළ නිල සංචිතය 2014 වසර අවසානය වන විට භාණ්ඩ ආනයනික මාස 5.1 කට ප්‍රමාණවත් විය. රටෙහි මුළු විදේශීය ණය ප්‍රමාණය, 2013 වසර අවසානයේ දී පැවති එ.ජ.ඩොලර් බිලියන 39.9 ට සාපේක්ෂව 2014 වසර අවසානය වන විට එ.ජ.ඩොලර් බිලියන 43.0 දක්වා වර්ධනය වුව ද එය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස, 2013 වසර අවසානයේ දී පැවති සියයට 59.4 සිට 2014 වසර අවසානයේ දී සියයට 57.4 ක් දක්වා දියුණු විය. මේ අතර, 2014 වසරේ පළමු මාස නවය තුළ දී එ.ජ.ඩොලරයට එරෙහිව බොහෝදුරට ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, වසරේ අවසන් කාර්තුව තුළ දී අවප්‍රමාණය වෙමින් 2014 වසර තුළ දී සියයට 0.23 කින් අවප්‍රමාණය විය. මුදල් වර්ග 5

කින් සහ මුදල් වර්ග 24 කින් සැදුම්ලත් පැස මත පදනම් වූ මූර්ත සඵල විනිමය අනුපාතික විශේෂයෙන්ම 2014 වසරේ අවසාන කාර්තුව තුළ දී අධිප්‍රමාණය විය.

පශ්චාත් ගැටුම්කාරී සමය තුළ දී ප්‍රථම වතාවට සමස්ත අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ඉහළ යෑමක් සමඟ, 2014 වසර තුළ දී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියෙහි යම් පසුබෑමක් පිළිබිඹු විය. 2013 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.9 ක් වූ අයවැය හිඟය 2014 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.2 දක්වා අඩු කිරීමට රජය අපේක්ෂා කළේය. මේ සඳහා රජයේ ආදායම 2013 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස වූ සියයට 13.1 ක සිට සියයට 14.5 ක් දක්වා ඉහළ නැංවීම සහ පුනරාවර්තන වියදම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2013 වසරෙහි වූ සියයට 13.9 ක සිට 2014 වසරේ දී සියයට 13.4 ක් දක්වා අඩු කිරීම හා රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2013 වසරේ දී වූ සියයට 5.5 ක සිට 2014 වසරේ දී සියයට 6.7 ක් දක්වා ඉහළ නැංවීම තුළින් ද සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ලදී. කෙසේ වුවද, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායමෙහි වූ අඛණ්ඩ පහළ යෑම හේතුවෙන් සමස්ත අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 6.0 ක් දක්වා ඉහළ ගියේය. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වූ බලාපොරොත්තු නොවූ වියදම් රාජ්‍ය මූල්‍ය මත පීඩනයක් ඇති කළ ද, රජයේ පොලී වියදම අඩු වීම හේතුවෙන් පුනරාවර්තන වියදම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 13.5 ක් වූ අතර එය යම්තාක්දුරට ඉලක්කගත මට්ටමේ පැවතුණි. රජයේ ආදායම අඩු වීමට සමගාමීව රාජ්‍ය ආයෝජන වැඩසටහන තාර්කිකරණය කිරීම හේතුවෙන් රාජ්‍ය ආයෝජන අපේක්ෂිත මට්ටමෙන් සැලකිය යුතු ලෙස විතැන් විය. ඒ අනුව, රාජ්‍ය ආයෝජන 2014 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.0 ක් විය. මේ අතර, වර්තන ගිණුමේ හිඟය මෙන්ම ප්‍රාථමික ගිණුමේ හිඟය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස 2013 වසරේ දී වූ සියයට 0.8 ට සාපේක්ෂව, 2014 වසරේ දී පිළිවෙළින් සියයට 1.3 ක් සහ සියයට 1.6 දක්වා වැඩි විය. තවද, සමස්ත ණය ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් නාමික ද.දේ.නි. වර්ධනය වීම සමඟ ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය 2013 වසරේ වූ සියයට 78.3 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 75.5 ක් දක්වා දියුණු විය. 2014 වසර අවසානයේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ දේශීය ණය සහ විදේශීය ණය පිළිවෙළින් සියයට 43.7 ක් සහ සියයට 31.8 ක් විය.

සාපේක්ෂ වශයෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීමට වූ අපේක්ෂාවන්ට අනුකූලව 2014 වසර තුළ මුදල් ප්‍රසාරණය පැවතුණි. 2014 වසර අවසානයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වර්ධනය 2013 වසර අවසානයේ දී වූ සියයට 16.7 ට සාපේක්ෂව සියයට 13.4 ක් විය. 2014 වසර

තුළ දී වූ පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සඳහා වාණිජ බැංකුවල ශුද්ධ දේශීය වත්කම් මෙන්ම ශුද්ධ විදේශීය වත්කම් ද ධනාත්මක ලෙස දායක විය. වෙළඳපොළ වෙතින් විදේශ විනිමය මිලදී ගැනීම සහ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවට අදාළ විදේශ විනිමය ලැබීම්වලින් කොටසක් මහ බැංකුව විසින් මිල දී ගැනීම හේතුවෙන් වර්ධනය වූ මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් සමඟින් 2014 වසරේ දී බැංකු පද්ධතියෙහි ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය 2013 වසරේ දී වූ රුපියල් බිලියන 50.5 කින් අඩුවීමට සාපේක්ෂව රුපියල් බිලියන 91.5 කින් ඉහළ ගියේය. ශුද්ධ දේශීය වත්කම්වලට අයත් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත වූ ණය වර්ධනය වසරේ පළමු මාස හත තුළ දී අඛණ්ඩව අඩු වීම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත වන ණය වැඩිදියුණු කිරීම සඳහා මහ බැංකුවට වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට සිදු විය. ඒ අනුව, 2014 ජනවාරි 02 දින මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට අමතරව 2014 සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම වෙත පිවිසීමේ තාවකාලික සීමා කිරීමට අමතරව 2014 ජුනි මාසයේ දී රන් උකස් අත්තිකාරම් සඳහා ණය ඇප සුරැකුම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මේ අතර, ණය ලබා දීමේ ආයතන සමඟ පැවති නිරන්තර සාකච්ඡාවන් හේතුවෙන් වෙළඳපොළ ණය දීමේ අනුපාතිකයන් තවදුරටත් අඩු වූ අතර වසර අග වන විට පෞද්ගලික අංශය වෙත වන ණය ලබාදීමේ වර්ධන අනුපාතිකය සියයට 8.8 දක්වා වර්ධනය විය. 2014 වසර තුළ දී පෞද්ගලික අංශය වෙත වූ ණය ගැනීම්වල සමස්ත ඉහළ යෑම පෙර වසරේ වූ බිලියන 175.9 ට සාපේක්ෂව රුපියල් බිලියන 223.9 ක් විය. පෞද්ගලික අංශය ලද වාණිජ බැංකු විසින් ලබා දුන් ණය සහ අත්තිකාරම්වල ආංශික වර්ගීකරණයට අනුව කර්මාන්ත හා සේවා අංශයන් වෙත වූ ණය ලබාගැනීම් වසර තුළ දී රුපියල් බිලියන 311.1 දක්වා ඉහළ ගිය අතර රන් උකස් අත්තිකාරම්හි බලපෑම පිළිබිඹු කරමින් කෘෂිකාර්මික හා ධීවර අංශය වෙත වූ ණය සහ පෞද්ගලික ණය හා අත්තිකාරම් අඩු විය. මේ අතර, සමස්ත රාජ්‍ය මූල්‍ය හිඟය මූල්‍යනය කිරීම සඳහා දේශීය බැංකු නොවන ආයතන හා විදේශීය මූලාශ්‍ර වෙත වූ රජයේ ඉහළ රැඳියාව සමඟින් 2014 වසරේ දී බැංකු අංශය මගින් රජයට ලබා දුන් ශුද්ධ ණය පෙර වසරේ දී වූ රුපියල් බිලියන 256.1 ක ඉහළ යෑමට සාපේක්ෂව රුපියල් බිලියන 134.6 කට සීමා විය. 2014 වසරේ දී, රාජ්‍ය සංස්ථා මගින් ලබාගත් බැංකු ණය ප්‍රමාණය 2013 වසරේ දී වූ රුපියල් බිලියන 72.6 ක ඉහළ යෑමට සාපේක්ෂව රුපියල් බිලියන 80.9 කින් වර්ධනය විය. 2014 වසරේ දී මාර්ග සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය පොහොර සංස්ථා මගින් ලබා ගත් ණය ප්‍රමාණය වැඩි වූ නමුත් පෙර වසරේ දී දේශීය බලශක්ති මිල ගණන්හි ඉහළ යෑම, වසරේ දෙවන භාගයේ දී ගෝලීය වෙළඳපොළ බනිජතෙල් මිල ගණන් පහළ යෑම සහ සමස්ත විදුලිබල පද්ධතියට ගල්අඟුරු බලශක්ති උත්පාදනයෙන් සිදුවන දායකත්වය වැඩි වීම හේතුවෙන් ප්‍රධාන

රාජ්‍ය සංස්ථා බැංකු මගින් ණය ලබා ගැනීම තරමක් දුරට සීමා විය. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය යථා තත්ත්වයට පත් වීමත් සමඟම සියයට 5 ක් වූ විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 2015 මාර්තු 02 වැනි දින ඉවත් කරන ලදී. උද්ධමනය සහ රටෙහි ආයෝජන අවශ්‍යතාවයන්ට නොගැලපෙන වෙළඳපොළ පොලී අනුපාතිකයන්හි හැසිරීම කෙරෙහි සැලකිල්ල යොමු කරමින් 2015 අප්‍රේල් 15 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීම සඳහා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 6.00 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් පහත දමන ලදී.

වසර තුළ දී මූල්‍ය පද්ධතිය ස්ථාවරව පැවති අතර, තවදුරටත් මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට පියවර ගැනුණි. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මුළු වත්කම් පෙර වසරේ දී වාර්තා වූ සියයට 16.5 සමඟ සසඳන විට 2014 වසරේ දෙවන භාගයේ දී ණය වර්ධනය ඉහළ යෑම, ආයෝජනයන්හි වර්ධනය සහ අනෙකුත් වත්කම්හි වර්ධනය හේතුවෙන් 2014 වසරේ දී සියයට 17.3 කින් වර්ධනය විය. රන් උකස් ක්‍රියාවලිය හා සම්බන්ධ අක්‍රීය ණය ප්‍රමාණය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුවල වත්කම්හි ප්‍රමාණාත්මකභාවය වර්ධනය විය. බැංකු අංශයේ ද්‍රවශීලතා වත්කම් නියාමන සීමාවන්වලට වඩා බොහෝ ඉහළින් පැවතුණි. කොටස් ප්‍රාග්ධනය, ලාභාංශ සහ සාමාන්‍ය හා අනෙකුත් සංචිත වර්ධනය හේතුවෙන් නියාමන ප්‍රාග්ධනය සියයට 22 කින් වර්ධනය වීමත් සමඟ බැංකු අංශයේ ප්‍රාග්ධනය යහපත් මට්ටමක පවත්වා ගැනුණි. වසර තුළ දී බැංකු අංශයේ ලාභාංශ වර්ධනය විය. තවද, වසර තුළ දී බැංකු සංඛ්‍යාව මෙන්ම බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ප්‍රමාණය ද පුළුල් විය. මිනිසුන් 100,000 කට පවතින බැංකු ශාඛා ගණන මිණුම් කරනු ලබන බැංකු සන්නිවේදන පෙර වසරේ පැවති 16.8 සිට 2014 වසර අවසානයේ දී 17.0 දක්වා වර්ධනය විය. මේ අතර, මුළු වත්කම් අනුව සැලකූ විට බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් අංශය පෙර වසරේ දී වාර්තා වූ සියයට 20.3 ක වර්ධනය සමඟ සසඳන විට සියයට 18.9 කින් වර්ධනය විය. අඩු පොලී අනුපාතික වාතාවරණය අක්‍රීය ණය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වූ අතර, වසර තුළ දී ඒකාබද්ධ කිරීම් සහ අත්කර ගැනීම් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් අංශයේ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උපකාරී විය. වසර තුළ දී බැංකු ආයතන මෙන්ම බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම්වල සුරක්ෂිතභාවය සහ ශක්තිමත්භාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මහ බැංකුව විවිධ විවක්ෂණශීලී ප්‍රතිපත්ති සහ නීති හඳුන්වා දෙන ලදී. වසර තුළ දී විග්‍රාම අරමුදල්, රක්ෂණ සමාගම්, රාජ්‍ය සුරැකුම්පත්හි

ප්‍රාථමික අලෙවිකරුවන් සහ ඒකක භාරවල ක්‍රියාකාරිත්වය ද වර්ධනය විය. එමෙන්ම වසර තුළ දී මූල්‍ය වෙළඳපොළවල් ද්‍රවශීලව පැවතුණි. කොළඹ කොටස් වෙළඳපොළෙහි ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස වර්ධනය විය. සමස්ත කොටස් මිල දර්ශකය සියයට 23.4 කින් 7,299 දක්වා වර්ධනය වූ අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ද 2014 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 3.1 කට වර්ධනය විය. සාංගමික ණය වෙළඳපොළ 2013 වසරේ දී පැවති වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී මන්දගාමී තත්ත්වයක් වාර්තා කළ ද එහි ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමක පැවතුණි. ජාතික ගෙවීම් සහ පියවීම් පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ශක්තිමත් බව වර්ධනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග රැසක් සමඟ ජාතික ගෙවීම් යටිතල පහසුකම් පද්ධතිය සුමට ලෙස ක්‍රියාත්මක විය. කෘෂිකාර්මික සහ පශු සම්පත් අංශය මෙන්ම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ අඛණ්ඩ සහනශීලී ණය පහසුකම් සැපයීම් සමඟ මූල්‍ය කටයුතු සඳහා ඉහළ ප්‍රවේශයන් වර්ධනය විය.

යෝග්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ඇතිව ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට අපේක්ෂා කරන අතර මැදි කාලයේ දී ඉහළ හිතකර ආර්ථික වර්ධනයක් හා අඩු උද්ධමනයක් තිරසාර ලෙස පවත්වා ගැනීමට ද අපේක්ෂා කරයි. 2015 ජනවාරි මස පිහිටුවන ලද නව රජය ආයෝජකයන්ට හිතැති ආර්ථික පරිසරයක් තුළ ඉහළ ආර්ථික වර්ධන මාවතකට ප්‍රවේශ වීමට හැකි වන පරිදි යහපාලනය හා විනිවිදභාවය සම්බන්ධ ප්‍රතිපත්තීන් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අතර මෙමගින් ආර්ථික වර්ධනයෙහි ප්‍රතිලාභ වඩාත් සාධාරණව බෙදී යනු ඇත. ආර්ථික වර්ධනය හා සමානාත්මතාවය අතර සංතුලනය පවත්වා ගනු ලබන අතරම දැනට ප්‍රකාශිත ප්‍රතිපත්තිවල අඩුලුහුඬුකම් සකස් කර ගැනීමටත් දැනටමත් හඳුනාගෙන ඇති අභියෝගවලට විසඳුම් සෙවීම සඳහාත් ගැලපෙන මැදිකාලීන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ කාර්යයට නව රජය මුහුණ දී ඇත. මැදිකාලීන පුරෝකථන තුළ ආර්ථික වර්ධන මාවත සාක්ෂාත් කර ගැනීම සඳහා එවැනි අභියෝගවලට විසඳුම් සෙවීම අවශ්‍ය වන අතර, වඩා සාධාරණ පරිසරයක් තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගෙන යමින් ආර්ථිකයේ සමස්ත විභවතාව ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇත.